



On-line Refereed Journal of the Center for Indigenous Knowledge and Community Studies  
Sabaragamuwa University of Sri Lanka

Follow this and additional works at: [www.sab.ac.lk](http://www.sab.ac.lk)  
e-mail: [akyanaeditor@ssl.sab.ac.lk](mailto:akyanaeditor@ssl.sab.ac.lk)



---

## ත්‍රි.ව. 8-10 සියවස් අතර කාලයේ අනුරාධපුරය සහ බැග්චිඩිය අතර වාණිජ සහ සංස්කෘතික සබඳතා

රෝහිත දසනායක<sup>4</sup>  
B.A, M.S.Sc, PhD  
[kmr dasanayaka@yahoo.com](mailto:kmr dasanayaka@yahoo.com)

### සංකීත්තය

ගෝලීය ආර්ථික හා දේශපාලනික සබඳතා වර්තමානයට සීමා වූවක් නොවේ. එහි අක් මූල් බෙහෙවින් ඇතට විහිදුනු ඒවාය. ශ්‍රී ලංකාව හා බැග්චිඩිය අතර පැවැති සබඳතා උදාහරණ වගයෙන් ගත හැකිය. ඒ සඳහා පසුවීම් වූ සාධක ද විවිධය, විවිත ය. එතිනාසික මූලාශ්‍ර හා ඒවායෙහි වර්තමාන කියවීම් පදනම් කරගත් මෙම ආබ්‍යානය ත්‍රි.ව. 8 - 10 සියවස් අතර කාලයේ අනුරාධපුරය සහ බැග්චිඩිය අතර වාණිජ සහ සංස්කෘතික සබඳතා පිළිබඳවය.

ප්‍රමුඛ පද: ඉතිහාසය, අනුරාධපුර, බැග්චිඩිය, වාණිජ හා සංස්කෘතික සබඳතා

### හැඳින්වීම

ත්‍රි.ව. 7 වන සියවසේ දී ඉස්ලාම් ධර්මය බිජිවන අවස්ථාව වන විට ඉන්දියන් සාගරයේ විශේෂයෙන් එහි බටහිර කොටස ආස්‍රිතව නාටික කටයුතු හා වෙළෙඳාම සම්බන්ධයෙන් දීර්ඝ වූත් අඛණ්ඩ වූත් ඉතිහාසයක් ගෙවී ගොස් තිබුණි. එම කාලය තුළ සිදු කළ වෙළඳ සබඳතාවය, සාර්ථකත්වය, දේශපාලන බලය, උපායමාර්ගික වගයෙන් වැදගත් පිහිටීම, අමුවුවා සහ හොඳ වරායවල් සෞයා ගැනීමේ හැකියාව වැනි සාධක රෝගක් මත රදා පැවැති බව පෙනී යයි. මෙහිදී අවධාරණය කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම් ඉස්ලාම් ධර්මයේ පැන තැගීම සහ මූස්ලිම් පාලනය යටතේ අරාබි රාජ්‍යයේ ව්‍යාප්තියයි. එම සිදුවීම් ඉන්දියන් සාගරය තුළ මූස්ලිම් සහභාගිත්වය ඒකරාඹි කළාබූ ප්‍රමුඛ සාධකයෝ වූහ. පුරාවිද්‍යාත්මක හා එතිනාසික මූලාශ්‍ර පෙන්වා දෙන අන්දමට ත්‍රි.ව. 7 වන සියවසේ දී ඉස්ලාම් ධර්මය බිජි වීම සමග අරාබිවරු දේශපාලන හා

---

<sup>4</sup> Senior Lecturer, Department of History, University of Peradeniya

ආගමික බලවේගයක් වශයෙන් පෙරට ආහ. එසේම කෙටි කාලයක් තුළ සමස්ත බවහිර ආසියා ම යටතට ගත් අතර අත්ලාන්තික් සාරායට ලතා වීම සඳහා උතුරු අප්‍රිකාව හරහා තම බලය පතුරුවා හැරීමටද සමත් විය. එපමණක් නොව තැගෙනහිර දිසාවෙන් අරාබි ව්‍යාප්තියේ මූල් වසර තුළ දී පර්සියාව යටත් කර ගැනීම වැදගත් සිදුවීමකි. ක්‍රි.ව. 8 වන සියවස ආරම්භයේ දීම ඔවුන් තම බලය ඉන්දියාවේ සින්ද් හා මූල්තාන් දක්වා දිර්ස කරගෙන තිබීම අමතක කළ නොහැකි සිදු වීමකි. මෙම දේශපාලන පසුබිම යටතේ ලංකාව සමග එතෙක් බවහිර ආසියානුවන් පැවැත් වූ සබඳතා ස්වරුපය කෙබඳ විද යන් විමසීමට ලක් කළ යුත්තකි.

## මූලාශ්‍රය

ශ්‍රී ලංකාව සේරනදීඩ් (Serandib)<sup>5</sup> රතු කැට දිවයින හෙවත් Jaziratul Yakut<sup>6</sup> (Island of Rubies), සියලාන් (Siyalan)<sup>7</sup> සමකාදීඩ් (Samka-dib), සන්කාදීඩ් (Sanka-dib), සරනදිඹ් (Sarandip)<sup>8</sup>, තප්‍රවාන් (Tapravan)<sup>9</sup> සලාභා (Salabha) , ලංගා, සහිලාන් (Sheelan)<sup>10</sup>, සින්ගලදීඩ් (Singalidid) , තබුරුබානි (Thabrubani)<sup>11</sup>, ආදි විවිධ නම්වලින් බවහිර ආසියානු ලේඛකයන්, ඉතිහාසයෙන්, කථීන් සංවර්තනයන් හා වෙනත් රචකයන් බොහෝමයක් ව්‍යවර කිරීමට පුරුදු වී සිටි බව සිය ලේඛන විමසීමේදී පෙනී යයි. එහි දී ඔවුනු වඩා සැලකිල්ලට ගනු ලැබුයේ එහි ස්වභාවික පිහිටීම, සම්පත් සතුවීම, යන කාරණයන් ය. රේට පරිභාහිරව ආදම් නම් සිය ආදි පිතාවරයාගේ පා සටහන පිහිටා තිබූණුයි යන විශ්වාසය හේතු කොට ගෙන සිය කෘතින්ගේ ඒ බව සඳහන් කිරීමට අමතක නො කිරීම ශ්‍රී ලංකාවේ වැදගත් කම මතු වී ඒමට බලපෑ අතුරු සාධකයන් විය. මූල් කාලීන හැරුළ විද්‍යාජ්‍යයක් වූ අල්-බලසුරි, මසුද් අල් ඉල්ලුසි සහ සුලෙයීමාන් යන වෙළෙන්දුන් ද ලංකාව

<sup>5</sup> “The Chāchnamāh” An Ancient History of Sind (giving the history of the Hindu period down to the Arab conquest) Translated from the Persian manuscripts Mirza Kalichbeg Fredunbeg, Idarah-I Adabiyat-I , Delhi, 1900, pp. 69-70

<sup>6</sup> *Futu’hu-l Buldā’n of Ahmad Ibn Yahya Ibn Jabir Al-Biladuri, The History of India, as Told by Its Own Historians: The Muhammadan Period*, (eds.) H.M. Elliot and John Dowson, Vol. I, Trubner and Co., London, 1867, pp. 118-119 *Baladhuri, Futuhul Buldān*, complete English translation, Mustafal Babi Halabi, (Pub. not given), Cairo, 1935, p. 423; Ahmad Nafis, ‘The Arab knowledge of Ceylon’ Islamic Culture, Vol.19, 1940-p.221

<sup>7</sup> *Kitāb Al-Masālik Wa’ l-Mamālik, Abu’l-Kāsim Obaidallah Ibn Abdallah Ibn Khoradhbēh, Bibliotheca Geographorum Arabicorum*, Vol. IV, (ed.), M.J. De Goeje, Lugduni-Batavorum, Apud E.J. Brill, Leiden, 1889, p. 42

<sup>8</sup> *Futu’hu-l Buldā’n of Ahmad Ibn Yahya Ibn Jabir Al-Biladuri, The History of India, as Told by Its Own Historians: The Muhammadan Period*, (eds.) H.M. Elliot and John Dowson, Vol. I, Trubner and Co., London, 1867, pp. 118-119 *Baladhuri, Futuhul Buldān*, Complete English translation, Mustafal Babi Halabi, (Pub. not given), Cairo, 1935, p. 423

<sup>9</sup> *Buzurg Ibn Shahriyar, Kitāb ‘Ajāyab-ul-Hind or The Book of the Marvels of India*, (English trans.), L. Marcel Devic, The Golden Dragon Library, London, 1928, p. 154

<sup>10</sup> *Tahqiq ma li'l Hind: Alberuni's India*, (ed. and trans.), Edward C. Sachau, S. Chand and Co., Delhi, 1964, p. 309

<sup>11</sup> M.A.M Shuki, 'Muslims of Sri Lanka: A Cultural Perspective', **Muslims of Sri Lanka**, (ed.), Shukri M.A.M. Beruwela, Naleemia Institute, 1989, p.337

සෙරන්දිඩ් ලෙස ව්‍යහාර කර ඇති අතර අල් බිරැණු සෙන්ගල් දිඩ් හැරැණු විට ලංකා, සෙරන්දිඩ්, ස්වර්ණ-භූම්, සහ සලාබි ලෙසද ව්‍යවහාර ඇත.<sup>12</sup> ඉඩන් ජහිරියා සහ අධිකුල් ගිඩා තප්පාබේන්, සහිලාන්, සංගාදිඩ් ලෙස සටහන් තබා ඇති අතර පර්සීයානුන් ශ්‍රී ලංකාව දැන ගෙන සිටියේ මුල් කාලීන අරාබි නාමයක් වන සින්ගල්දිඩ් යනුවෙනි.<sup>13</sup> ඇතැමිහු පැරණි ප්‍රික නාමය වූ තප්පාබේන් ලෙස ද ව්‍යහාර කිරීමට පුරුදු වී සිටියන.

ක්.ව. 8 - 10 සියවස්වලදී අරාබි වංසකතාවල පර්සීයානු කාචා සාහිත්‍යයේ මෙන් ම නොයෙක් දේශාවකයන්ගේ උගතුන්ගේ වාර්තාවල සෙරන්දිඩ් දේශයේ ස්වභාවය වස්තුන් ආදි බොහෝමයක් සඳහන් කරනුයේ අරාබි නාවික කටයුතුවල ආගුයෙන් ඔවුන් ලැබූ ජ්‍යෙෂ්ඨය ඇසුරිනි. මෙයින් බොහෝ දෙනෙක් ශ්‍රී පාදය වැදිමට, මුතු මැණික් ලබා ගැනීමට හෝ අප්‍රේතෙන් යමක් සොයා ගැනීමට පැමිණියා වූ හෝ අය වෙති. සුලෙයිමාන් තාජි (Sulaiman Tajir) ක්.ව. 850 ද ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ අදහස් *Salsilatatu-t Tawārikh*<sup>14</sup> නම් කාතිය ඇසුරින් ක්.ව. 900 ද ශ්‍රී ලංකාවට පැමිණි Abu Zaid සඳහන් කොට තිබේ.<sup>15</sup> මෙම කාලයේ දීම අරාබි හැගෝල විද්‍යාඥයන් වූ අල් ඉස්ථක්‍රි (Al-Isthakri ක්.ව. 950)<sup>16</sup> ඉඩන් හක්වාල් (Ibn Hawqal ක්.ව. 977)<sup>17</sup> අල් මක්දිසි (Al-Maqdisi - ක්.ව. 985) ආදින් ශ්‍රී ලංකාවට නොපැමිණිය ද ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ වැදුගත් තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කොට තිබේ ප්‍රශ්නයියය. ඔවුහු වෙනත් අරාබි සංවාරකයන් හා වෙළෙදුන් මගින් තොරතුරු ලබා ගෙන සිය කාති සම්පාදනය කළේය. අරාබි සංවාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලියු සංවාරක ලේඛන පදනම් කරගත් විස්තරාත්මක වාර්තා අනුව යමින් අරාබි හැගෝල විද්‍යාඥයින් විසින් අදාළ කාලය තුළ සිදු වූ විස්මය ජනක වාණිජ කටයුතු පිළිබඳ කරැණු ඉදිරිපත් කොට තිබේ.<sup>18</sup>

<sup>12</sup> Imam, S.A., "Ceylon-Arab Relations", in **Moors Islamic Cultural Home Souvenir**, Colombo, 1964-65, pp. 10-13.

<sup>13</sup> *Tahqiq ma li'l Hind: Alberuni's India*, (ed. and trans.), Edward C. Sachau, S. Chand and Co., Delhi, 1964, pp. 209, 309

<sup>14</sup> *Salsilatatu-t Tawārikh* of the Merchant Sulayman with editions by Abu Zaidu-l Hasan of Siraf, The History of India, as Told by Its Own Historians, p. 5

<sup>15</sup> *El-Mas'ūdi's Historical Encyclopaedia entitled "Meadows of Gold and Mines of Gems"*, (trans.), Aloys Sprenger, p. 184, Wmqqd .ekSu S. Muhammad Husayn Nainar, Southern India as Known to Arab Geographers, University of Madras, Madras, 1942, pp. 149-151

<sup>16</sup> *Al-Istakhri, Al-Masālik wa'l-Mamālik, Bibliotheca Geographorum Arabicorum*, Vol. I, (ed.), M.J. De Goeje, Lugduni-Batavorum, Apud E.J. Brill, Leiden, 1927, pp. 170-173, 176-180 and *Al-Istakhri, Al-Masālik wa'l-Mamālik* (ed.), Muhammad Jabir, Abd al-'Al al-Hini, Cairo, 1961, pp. 169-178; *Kitābu-L-Akalim of Abu ishak, Al Istakhri, The History of India, as Told by Its Own Historians*, p. 26

<sup>17</sup> *Ashkalu-l Bilad or the Kitabu-I, Māslīk Wa-L Mamālik of Ibn Haukal, The History of India, as Told by Its Own Historians: The Muhammadan Period*, p. 31; *Ibn Hauqal, Surat al-Ard*, (ed.), J.H. Kramers, E.J. Brill, (Leiden, 1938), pp. 226-228 and 231-135

<sup>18</sup> Ahmad Nafis, 'The Arab Knowledge of Ceylon ', **Islamic Culture**, Vol.19, 1945, p.221

ශ්‍රී ලංකාවේ අරාබි ජනාධාරීයන් ගේ ව්‍යාප්තිය ද මෙකල ආරම්භ වී තිබුණි. මෙකල වාණිජ කටයුතුවලදී අරාබි හාඡාව ද ව්‍යවහාර වී තිබේ. ඔවුන් පදිංචි වී සිටි ප්‍රදේශ අරාබි ජනාධාරී ලෙස හැඳින් වුවත් සාමාන්‍යයෙන් පර්සියානු අරාබි ඇඛිසිනියානු ජාතින් සමග ද සම්ග්‍රහණය වී පොදුවේ ඉස්ලාමීයකරණයට ලක්ව අරාබියානු හාඡාව ව්‍යවහර කරන තත්ත්වයට පත්ව සිටියන.<sup>19</sup> ඉස්ලාමී ආගම සහ අරාබි හාඡාව ඔවුන්ගේ කැපී පෙනන සංස්කෘතික ලක්ෂණ විය. මෙම සංස්කෘතික සභාතාවලට මූලික පදනම් වූයේ වාණිජ කටයුතු ය. ක්‍රි.ව. 7 වන සියසේ සිට ඉන්දු නිමිතාය දක්වා ව්‍යාප්ත වූ විශාල අධිරාජ්‍යයක් ගොඩ නැගීමත් සමග මෙම තත්ත්වය වඩාත් වර්ධනය වූ බව ඉහත පෙන්වා දී ඇත. සැලකිය යුතු මෙම ව්‍යාප්තිය සිදු වූයේ නැගෙනහිර සිට අත්ලාන්තික් සාගරයට ද බටහිර සහ දකුණේ අරාබියානු මූහුදේ සිට උතුරේ තුරකි. කොකෝසියස් දක්වා ය. ආරම්භයේ සිට ම අරාබි හාඡාව මුස්ලිම ලෝකයේ සාහිත්‍යයික හාඡාව විය, අරාබි හාඡාව විදේශ විද්‍යාවක් සමග වැඩි දියුණු වී ගියේය. ක්‍රි.ව. 9-10 සියවස්වල දී ප්‍රකට අද්විතීය සාහිත්‍යයික හාඡා ධාරාවක් ලෙස විශ්වීය මට්ටමකට පත් වී ගියේය.<sup>20</sup> පර්සියානු ගල්ග් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අරාබි වෙළඳුන් මූලිකව මුවන්ගේ ඉස්ලාමී ආගම සහ අරාබි හාඡාව රැගෙන ආහ. මුහු පර්සියන් ගල්හි තිරන්තරයෙන් ව්‍යවහාර කරනු ලැබුයේ අරාබි හාඡාව වීම එයට මූලික හේතුව විය. එසේ ම ආගමික වාග් විද්‍යාත්මක අතින් ඉස්ලාමී ආගම සහ අරාබි හාඡාව ගාස්ත්‍රීය ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමට ද උපකාරක ලෙස යොදා ගැනීන.<sup>21</sup> ක්‍රි.ව. 9-10 සියවස්වල අරාබි සංවාරකයන්ගේ සහ රවකයන්ගේ වාර්තාවලට අනුව පෙනී යන්නේ සින්දී ප්‍රදේශවල<sup>22</sup> සහ වෙනත් ශ්‍රී ලංකාවේ මුහුදු බඩු පලාත්වල මලයා අර්ධද්වීපයේ සහ විනයේ කැන්ටන් ඇතුළු මුහුදුබඩු පලාත්වල හාවිත කළ බව ය. සිය හාඡාව ආගමික මෙන් ම වාණිජ කටයුතුවලට අනුබලයක් ලෙස වැදගත් විය. සමකාලීන ශ්‍රී ලංකාවේ අරාබි සමහවක් ඇති මුස්ලිම්වරු අරාබි බස කථාකරන්නට ඇතැයි විශ්වාස කරන අතර එය ඔවුන්ට මුස්ලිම් ලෝකය සමග විශේෂයෙන් බැංශ්බැං තරගය සමග ගනු දෙනු පැවැත්වීමේ දී වඩාත් මහෝපකාරී විය. ඉහත දක්වා ලෙස මුස්ලිම් සමාජයේ ඉස්ලාමී ආගම සහ අරාබි බස ඉතා අවශ්‍ය එකිනෙකින් බැඳුණු කොටස් විය. මෙම පදනමින් මෙම යුගයේ ශ්‍රී ලංකාවේ පැවැති මුස්ලිම් සමාජ සංවිධානය පිළිබඳ යමක් සිතා ගත හැකිය.

මෙකල විශාල මුස්ලිම් පිරිසක් ජනාධාරී කරගෙන සිටි අතර විවිධ මාධ්‍යයෙන් ඔවුනු දිනපතා ඔවුන්ගේ ආගමික පිළිවෙත් කරගෙන ගියහ. සැම මුස්ලිම් සමාජ සංවිධානයක ම ඉතා වැදගත් අංශයක් ලෙස පල්ලිය (mosque) සැලකිය හැකිය. මුස්ලිම් ජනාධාරීයන් පැවැති ස්ථානවල කුරානය ඉගැන්වීමට කුඩා ආගමික ගොඩනැගිල්ලක් ලබන්නට ඇත. නමුත් මෙම කාලයේ පැවැති පල්ලිවල

<sup>19</sup> S.M.Yusuf, 'Ceylon and Arab Trade', University of Ceylon History of Ceylon, Colombo, 1960, p.709

<sup>20</sup> M.A.M. Shukri, "Muslims of Sri Lanka: A Cultural Perspective", M.A.M. Shukri, (ed.), **Muslims of Sri Lanka**, Naleemia Institute, Beruwela, 1986, p.340

<sup>21</sup> **Ibid**, p.340

<sup>22</sup> Majid Husain, **Evolution of Geographical Thought**, Rawat Publications, New Delhi, 1995, p. 118

සටහාවය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට ගේඟ වී ඇති ස්මාරකයක් දක්නට නොලැබේ. නුතනයේ පවතින ඇතැම් පැරණි පල්ලිවල ආරම්භක ඉතා පැරණි යුගයක් දක්වා ගෙන යාමට ඇතැමුන් උත්සහ කළ ද එයට ප්‍රමාණවත් සාක්ෂි නො මැත. මෙතෙක් කලක් එවැනි ගොඩනැගිලි ගේඟව තිබේ යැයි සිතිම උගහට ය. ගුත් මහතාගේ අදහස වන්නේ ඉස්ලාමීය සමප්‍රදායන්ට අනුව කුරානය ලමුන්ට ඉගෙන් වූ Kuttab හෙවත් කුරාන් පාසැල් පල්ලිවලට අනුබද්ධිතව පවතින්නට ඇති බව ය.<sup>23</sup> නමුත් ඒ පිළිබඳ නිශ්චිත අදහසක් දීමට ප්‍රමාණව් සාක්ෂි මෙම කාලයේදී හමු නොවේ. ඉදිරියේ ද සාකච්ඡාවට බලුන්වන අරාබි බසින් යුතු සෙල්ලිපි විශේෂයෙන් 9-10 සියවස්වලට අයත් යැයි සැලකිය හැකි සෙල්ලිපිවල අක්ෂර පවා බැජ්ඩිඩයේන් සකසා එවන ලද එවා බව සිතිය හැකි බැවින් එවැනි ලිපි සැකසීම ට තරම් හාජාව හැසිර වූ පුද්ගලයන් නො සිටින්නට ඇතැයි අනුමාන කළ හැකිය. අරාබි හාජාව සහ ඉස්ලාමී ආගම පිළිබඳ ඉහත සඳහන් කිරීම්වලින් මග පාදා ගැනීමට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ හමුවන අරාබි සෙල්ලිපිවල අර්ථය කුමක් දැයි විශ්‍රාන්ත පසුබිම හඳුනා ගැනීම සඳහා ය.

### සංස්කෘතික සබඳතා

වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අරාබි වෙළෙඳුන් සිය අධිරාජ්‍යයාගේ අගනුවර වූ බැජ්ඩිඩි සමග ඉතා වැදගත් සංස්කෘතික සබඳතා ඇති කර ගැනීමට උත්සහ කරනු ලැබුයේ සිය ආර්ථික කටයුතු තවදුරටත් සාර්ථකව පවත්වා ගෙනයාම සඳහාය. බැජ්ඩිඩියේ රජු අඛ්ජාසිද් රාජ්‍යවංශයේ කාලීන් වූ හිජ්‍රා වර්ෂ 295 සිට 320 එනම් ක්‍රි.ව. 907 සිට 932 දක්වා රජ කළ අල් මුක්තා දිර බිල්ලාහ (Al-Muktafir bi' llah)<sup>24</sup> රජු විසින් Kahalid Bin Abu Bakaya ආගමික ගුරුවරයෙකු ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ගේ ඉල්ලීමෙන් හිජ්‍රා වර්ෂ 300 දී එනම් ක්‍රි.ව. 912<sup>25</sup> දී මෙහි එවන ලදී. මහු හිජ්‍රා වර්ෂ 317<sup>26</sup> රජ්‍ය (Rajab) මස 5 වන එනම් ක්‍රි.ව. 929<sup>27</sup> දී මිය මිය අතර කාලීන් තමා විසින් මෙම ආගමික ගුරුවරයා පිළිබඳ සටහන් තබමින් සොහොන් ගලක් මෙහි එවා තිබේ. මොහු ආගමික ගුරුවරයෙකු ලෙස ගුත් මහාත හඳුනා ගෙන ඇත.<sup>28</sup> එම සොහොන් ගල (tombstone) කොළඹ

<sup>23</sup> M.A.M. Shukri, "Muslims of Sri Lanka: A Cultural Perspective", in M.A.M. Shukri, (ed.), **Muslims of Sri Lanka**, Naleemia Institute, Beruwela, 1986, p. 340

<sup>24</sup> Jalalu'ddin A'ssuyuti, **History of the Caliphs**, (trans.), H.S. Jarrett, Baptist Mission Press, Calcutta, 1881, p. 555

<sup>25</sup> Y=ls% uy;df.a ,smsfha ysÈrd j³4I ls%'j' g fhdod .ekSfÈ fodaIhla isy ù we;' tys ysÈcd j³4I 300 ls%'j 930 f,i fhodod we;' kuq;a th ls%'j' 912 úh hq;=h' M.A.M. Shukri, "Muslims of Sri Lanka: A Cultural Perspective", **op.cit.**, p. 341

<sup>26</sup> Mohamad Sameer Bin Hajie Ismail Effendi, "Archaeological Evidence of Early Arabs in Ceylon", **Moor's Islamic Cultural Home Souvenir**, Colombo, 1944-1965, p. 31

<sup>27</sup> we;eii ;ekl yscrd j³4I 337 f,i iþyka ù we;' **Moor's Islamic Cultural Home Souvenir**, Colombo, 1970-76, p. 46

<sup>28</sup> M.A.M. Shukri, **Islam in Independent Sri Lanka**, Department of Muslim Religious and Cultural Affairs, Colombo, 2000, p. 50.

ජාවන්ත මූල්ලම් සුසාන තුමියේ තැන්පත් කර තබන ලදී. මෙය එක් ලන්දේසි නිලධාරියෙකු විසින්  
1787 දි ගලවා ඉවත් කොට නිවසේ පඩියක් ලෙස භාවිත කොට තිබේ.<sup>29</sup>



ක්‍රි.ව. 1806-1819 දක්වා ශ්‍රී ලංකාවේ අගුවිශ්චවයකාරවරයා ලෙස කටයුතු කළ සර ඇලේසෙන්චර් ජොන්ස්ටන් විසින් මෙහි ඉතිහාසය බැග්බැඩි නුවරින් දැනගෙන ඒ පිළිබඳ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට දත්තන ලදී. පසුව මෙම අරාබි කුඩාක් ලිපියේ තින්ත පිටපතක් (Ink impression) එංගලන්තයට යැබූ අතර එහි පරිවර්තනය කේම්ල්‍යිං විශ්වවිද්‍යාලයේ අරාබි භාෂාව පිළිබඳ මහාචාර්ය සර සැමුවෙල් ලි වෙත යවන ලදී.<sup>30</sup>

මෙම සේල්ලිපිය ශ්‍රී ලංකාවෙන් හමුවන පළමු අරාබි ලිපිය වන අතර සැමුවෙල් ලි විසින් මෙම ලිපිය පරිවර්තනය කර තිබෙනුයේ මෙසේය. ‘දයාවන්ත කාරුණාහරිත දෙවියන්ගේ නාමයෙන් මොහොමද් යනු දෙවියන්ගේ ද අනුශාසකවරයා ය. දෙවියන්ගේ ආයිරවාදය සහ සාමය ඔහුට ලැබේවා. දෙවියනි මධ්‍ය සේවකයාගේ පුත්‍රය කිතාබි ඉඛන් අඩුබකයා ලෝකය හැර ගොසිනි’ සැමුවෙල් ලි ට අනුව අඩු බකයා මිය ගොස් අත්තේ හිජ්‍රා වර්ෂ 337 රිජ්‍ඩ් මාසයේ 5 වැනිදා ය.<sup>31</sup>

<sup>29</sup> Ibid., p.46

<sup>30</sup> Alexander Jonston, “A Kufic Inscription Found in Ceylon”, **Transactions of the Royal Asiatic Society of Great Britain and Ireland**, Vol. 1, Part III, London, 1827, pp. 537-548

<sup>31</sup> Mohamad Sameer Bin Hajie Ismail Effendi, “Archaeological Evidence of Early Arabs in Ceylon”, **Moor's Islamic Cultural Home Souvenir**, (Colombo, 1944-1965), p. 31; Somasiri Devendra, “New Light on Some Arabic Lithic Records in Sri Lanka”, **Sri Lanka and the Silk Road of the Sea**, pp. 209-210



කොළඹ ජාවත්තෙන් හමු වූ අඩු බකයා නම් ගුරුවරයාගේ අරාචි  
සේල්ලිපි දැනට කොළඹ කොළඹ තැමිපත් කර තිබේ.

මිට අමතරව මත්තාරම දකුණු ප්‍රදෙශයේ පුලියන්තිවි ස්ථිනයෙන්ද<sup>32</sup> අනුරාධපුර ප්‍රත්තලම් මාර්ගයේද<sup>33</sup> මෙවැනිම ලිපි හමුවී තිබේ. එසේම මෙකල අඩිලාසිද් පාලන කාලයට අයත් කාසිද ලංකාවෙන් හමු වී තිබේ.<sup>34</sup> මෙම තොරතුරුවලින් පැහැදිලි වන්නේ බැග්චිඩි අධිරජු සමග සම්බන්ධතා පවත්වා ගැනීමට තරම බලවත් මූස්ලිම වෙළඳ ප්‍රජාවක් මෙහි සිටි බව ය. එම සඛැනා ඉතාමත් දැඩි හා සුහදිකිලි එකක් බව කාලීන රජු සෞඛ්‍යාන් ගල් එවිමෙන් පෙනේ. මෙම අන්තර් භුවමාරුවේ ස්වභාවය පිළිබඳව ඇලෙක්සේන්ඩර් ජෝන්ස්ට් මෙසේ ලියයි. එක් පැත්තකින්

<sup>32</sup> n,kakMahamed Samir, “Recent Archaeological Finds”, **Moor’s Islamic Cultural Home Souvenir**, 111, Colombo, 1970-76 , p. 46; Mohamad Sameer Bin Hajie Ismail Effendi, “Archaeological Evidence of Early Arabs in Ceylon”, op.cit., p. 32; Somasiri Devendra, , “New Light on Some Arabic Lithic Records in Sri Lanka”, **Sri Lanka and the Silk Road of the Sea**, pp. 209-219

<sup>33</sup> Mohamad Sameer Bin Hajie Ismail Effendi, “Archaeological Evidence of Early Arabs in Ceylon’, op.cit., p. 34; Somasiri Devendra, “New Light on Some Arabic Lithic Records in Sri Lanka”, op.cit., p. 211

<sup>34</sup> Venetia Porter, “Islamic Coins Found in Sri Lanka”, op.cit.,p. 225; Harun al-Rashid A.H. 170-193 (A.D.786-809) AV (gold) B.M.C. (Catalogue of Oriental Coins in the British Museum) I, No. 149, see. H.W. Codrington, **Ceylon Coins and Currency**, Memories of the Colombo Museum Series A, No. 3, Colombo, 1924, p. 157

බැංචැබයේ කාලීන් යටතේ පර්සියන් ගල්ල, බුසෝරාහ් (Bussorah) සහ අනෙක් රටවල් තබා ගනිදි අරාබිය, ගල්ල හා රීජ්පතුව සමග මූස්ලිම් මහමද් බලය මධ්‍යදරණ මූහුද දිගේ ද පවත්වාගෙන යන ලදී. ඔවුන්ගේ අරාබි සහ ග්‍රීක රෝම සම්භාවය විද්‍යාවෙන් සාහිත්‍යය සියල්ල ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.<sup>35</sup>

### වින්තකමය පුවමාරුව

අලෙක්සේන්බර් ජෝන්සේටන්ගේ මෙම ප්‍රකාශය වඩා පුළුල් දැනීමකින් යුතුව කළ ප්‍රකාශයක් බව පිළිගැනීමට අසිරිය. විශේෂයෙන් අරාබින් සහ ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතාවය නිසා එම ප්‍රදේශවල පැවැති සියලු ගාස්තුයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි සිති ම එතරම් ගාස්තුය නොවේ. එසේ පැමිණි බවට ප්‍රමාණවන් සාක්ෂි ද නො ලැබේ. නමුත් වින්තකමය පුවමාරුවක් හෙවත් අන්තර් ක්‍රියාවක් සිදු වී ඇති බවට ඇතැම් සාක්ෂි ලැබේ. ශ්‍රී ලංකාවේ මූස්ලිම්වරුන්ගේ ඉල්ලීමෙන් බැංචැබයිහි කාලීන් විසින් ශ්‍රී ලංකාවට එතු ආගමික ගුරුවරයාගේ ප්‍රවෘත්තියෙන් මෙම දෙරට අතර තිබූ සබඳතාව වටහා ගත හැකිය. අබ්‍රූහ් රහමන් බින් හතීම මූසා අස්සයිලානි (Abdur Rahman Bin Hatim Musa as-Sailani) විසින් හිජ්ඡා වර්ෂ 264 හෙවත් ක්‍රි.ව. 877 දී බැංචැබයේ දක්නා ලද උගතෙක් පිළිබඳ සඳහන් කරන අතර මෙම උගතා ශ්‍රී ලංකාවේ දිර්ස කාලයක් සිටි නිසා නිස්බා (nisba) නම් ගෞරවාන්වීත නාමය අරාබි පිළිවෙත් අනුව දිනා සිටි අයෙක් බව ද සඳහන් කරයි.<sup>36</sup>

අබ්‍බාසිද් පාලකයින් යටතේ ඔවුන්ගේ අගනුවර වූ බැංචැබි නගරයේ අද්විතිය ආර්ථික දියුණුවක් සහ ගාස්තුය උන්තතියක් දක්නට ලැබුණි. අරාබි නිසොල්ලාසයේ බොහෝ කජාවලට ප්‍රස්තුත වූ බැංචැබි හා බැලසේරා නගර පිළිබඳ ව දක්වන විස්තර කථනයක් තුළින් ඒවා අතිශයින් සමඟැනී මත් නගර වූ බවට සාක්ෂි බහුලව ලැබේ.<sup>37</sup> අබ්‍බාසිද් කාලීන් මාමුන් (ක්‍රි.ව.813-833 හිජ්ඡා වර්ෂ 198-218<sup>38</sup>) බැංචැබි නගර සංවර්ධනය කිරීමෙන් අනතුරුව සිට සියවස් තුනක් පමණ අතුළත අරාබි ගාස්තුය කෙශ්තයේ (Arabic reading world ) ප්‍රධාන දාරුණික වින්තන ධාරාවක් වූ ඇරිස්ටෝටල්ගේ වින්තනය ගැලන්ගේ වෙදා විද්‍යාත්මක වින්තනය මෙන් ම පර්සියානු ඉන්දියානු විද්‍යාත්මක වින්තනය කැටිව පෝෂණය වූ නව සොයා ගැනීම පිළිබඳ පර්යේෂණවලින් ද ප්‍රහාවත් වූ පරිසරයක් සකස් වී තිබුණි. යම් නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල ඉතා වැදගත් පරිවර්තන

<sup>35</sup> Alexander Jonston, “A Kufic Inscription Found in Ceylon”, *Transactions of the Royal Asiatic Society of Great Britain and Ireland*, Vol. 1, Part III, London, 1827, pp. 537-548

<sup>36</sup> S.A. Imam, “Ceylon Arab Relations”, op.cit., p. 13; M.A.M. Shukri, “Muslims of Sri Lanka: A Cultural Perspective”, op.cit., p. 341

<sup>37</sup> úia;r i|yd n,kak' Andre, Clot, **Harun al-Rashid and the World of the Thousand and One Nights**, Translated from the French by John Howe, Saqi Books, London, 1986

<sup>38</sup> Jalalu'ddin A'ssuyuti, **History of the Caliphs**, (trans.), H.S. Jarrett, Baptist Mission Press, Calcutta, 1881, p. 553

වෙබු විද්‍යාව, දරුණුතාය තර්ක ගාස්තුය, තාරකා ගාස්තුය සහ වෙනත් ස්වතන්තු නිර්මාණ කාර්යන් රසක් මෙම ක්ෂේත්‍රයට ඇතුළත් වී පැවැතිණි.



අඩ්බාසිද් කාලීනවරු සියවස් 5 ක් පමණ පාලනය කළ අතර (ක්.ව. 750-1258) බොහෝ රජවරු විද්‍යාත්මක අධ්‍යයන කටයුතුවලට සහාය දුන්හ. අඩු ජාර් අල් මන්සුර (Abu Ja'far al-Mansur ක්.ව.745-775) හරවුන් - අල් - රූපි (ක්.ව.786-809) අල් මාමුන් රජ (ක්.ව. 813 -- 833) එසේ අනුග්‍රහ දැක්වූ පාලකයන් අතර ඉතා ප්‍රසිද්ධ අල් මාමුන් රජ Bay al- Hikma (house of wisdom) නම අයතනය පිහිටුවා විද්‍යාත්මක වින්තනය වැඩි දියුණු කළේය.<sup>39</sup> මාමුන් කාලීනවරයාගේ කාලයේ මෙම වින්තන ධාරාවක් වඩා වර්ධනය විය. තර්කයට මුල් තැන දෙමින් වින්තනයන් හැඳුරීමට පෙළමුන යුගයක් විය. කාලීනවරයාගේ අනුග්‍රහයේ එක් කොටසක් වූ ස්වභාවික ආගම සහ සංකල්ප ඔස්සේ බොහෝ දුර ගිය ඔවුනු විරාගත ආගමික සම්ප්‍රදායට පටහැනි තත්ත්වයට ද එළමුණ. නායකයාගේ අනුග්‍රහයෙන් ස්වකීය බුද්ධී විෂය වූ ඉස්ලාම් ධර්මය කඩුවේ බලයෙන් සාමාන්‍ය ජනතාවට පිළිගැනීමේ පවතා පෙළමුණ හ. මෙම වාදය නිසා ම ඔහු ස්වකීය පරමාර්ථය සමග විනාශ වී ගියහ. එහෙත් ලේ වැඩිහිටි ඇතිවීමට පෙරාතුව ඉස්ලාම් වින්තන මාර්ගයේ නො මැකෙන සටහන් තබන ලද්දේ පමණක් නොව විරන්තන ඉස්ලාම් ධර්මයේ පැවැති අනම්‍යතාවය ද සඳහට ම තැනි කර දමන ලදී. කෙසේ තමුදු මෙකල අරාබි වින්තකයන්ගේ කාර්යහාරය ඉතා වැදගත් විය. මෙකල බටහිර ලෝකයේ hazes නමින් ප්‍රසිද්ධ සිටි අල් රයි (ක්.ව. 865-965) සහ ඉන්ස් සිනා හෙවත් ඇවිසින්නා (ක්.ව. 1037) වැනි විද්‍යාත්මක අරාබි වෘත්තාන්ත ඉතිහාසයේ (annals history) කැපී පෙනෙන විද්‍යාත්මක දෙදෙනෙකි.<sup>40</sup> මෙම වින්තනය ලෝක ව්‍යාප්ත කිරීමට ඔවුන්ගෙන් සුවිශාල සේවයක් සිදු විය.

එසේම මෙම කාලයේ ඉන්දු අරාබි විද්‍යාත්මක දැනීම භුවමාරුව වර්ධනය වූ කාලපරිච්ඡේයක් ද විය. බොහෝ අරාබිනු වෙබු විද්‍යාත්මක දැනුම ලබා ගැනීම සඳහා ඉන්දියාවට පැමිණියහ. විද්‍යාව, ජේස්තිෂ ආදි ගුන්ප එමගින් අරාබියට ගෙන ගිය අතර ඒවා අරාබි බසට ද පරිවර්තනය කරන ලදී. ක්.ව. 711 දී ඉන්දියානු සංවාරකයේ අර්ය සිද්ධාන්තය බැඟැඩියට හඳුන්වා දෙන ලදී.<sup>41</sup> එසේම බටහිර ආසියානු තාක්ෂණික හා විද්‍යාත්මක වින්තක ධාරාවක් ද ගලා ඒම තුළින් අන්තර් භුවමාරුවක් සිදු විය. පසුකාලය වන විට මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වූ බව වර්තමාන පර්යේෂණවලින් අනාවරණය වී කිබේ.<sup>42</sup> අල් බිරුනි මෙම පාරුණුවයෙන් සුවිශාල කොටසක් ආවරණය කළේය. හෙතෙම 11 වන සියවසේ මුල් හාගයේ ඉන්දියාවට පැමිණ අතර ජේස්තිෂ ගුන්ප බොහෝමයක් අරාබි බසට පරිවර්තනය කරන ලදී. ග්‍රීක, රෝම මෙන් ම ඉන්දිය විද්‍යාව, දරුණුතාය අරාබි ජනයා සඳා අනුස්මරණීය

<sup>39</sup>P.K. Hitti, **History of the Arabs**, Macmillan, London, 1946, pp.363-407

<sup>40</sup> Tyq jvd m%isoaO jQfha tu kusks P.K. Hitti, **History of the Arabs**, Macmillan, London, 1946, pp.364

<sup>41</sup> Maqbul S Ahamed, **Indo-Arab Relations**, Indian Council for Cultural Relations, New Delhi, 1978, pp.20-27

<sup>42</sup> Refaqat Ali and Maloni Ruby Khan, 'Transmission of Science and Technology to India from Iran 1200-1526 A.D in Indo-Iran Relations, Department of History, University of Mumbai, 2002, pp.173-210

සිද්ධීයක් ලෙස සලකති.<sup>43</sup> ශ්‍රී ලංකාවේ සිටි මූස්ලිම්වරු ද මෙම ගාස්ත්‍රීය කාර්යයන් සමග සම්පූර්ණ සබඳතාවයකින් යුතුව සිටි බව සිතිය හැකිය. එසේ සිතිය හැකි වූයේ අඩංගු සබඳතා පවත්වමින් සිටි නිසාය. මෙම ගාස්ත්‍රීය කටයුතු කියවා බැලීමට තරම් ඔවුහු අරාබි බස හොඳින් දැන ගන්නට ඇත. ඉහත අරාබි ලිපිය පිහිටුවන්නට ඇත්තේද අරාබි බස කියවන්නට පිරිසක් සිටි නිසා යැයි ද කෙනෙකුට අදහස් කළ හැකිය. අලක්සේන්චර ජෝන්ස්ට්‍රන් මෙරටින් පිටත වීමට පෙර මූස්ලිම් වෛද්‍යවරයන්ගේ පෘථුල දැනුම පිළිබඳ දක්වනුයේ මෙවැනි අදහසකි. ඔවුන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රය වූයේ Arcenna පිළිබඳ දැනුමයි. ඇරිස්ටෝටල්, ඒලෝටෝ, සුසිලිඩ් (Euclid) ගැලන්, සහ ටොලමී වැනි අයගේ ඉගැන්වීම්වල අරාබි පරිවර්තනය ද හඳුන්වා දුන්හ. මම ශ්‍රී ලංකාවේ සිටින කාලයේද මොහොමද පූජකයන් සහ වෛළේදුන් විසින් මෙම ලේඛන මා වෙත රැගෙන ආ අතර ඒවායේ මුල් පිටපත් බැඟ්චුවේවල අවුරුදු සිය ගණනක් තිස්සේ ඔවුන්ගේ පවුල්වල මූත්‍රන් මිත්තන් විසින් සුරක්ෂිතව ආරක්ෂා කරන ලද ඒවායා.<sup>44</sup>

### රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

බුරාසන්හි අඩු මජාර අල් බල්බි (ක්‍රි.ව.885) හෙවත් මධ්‍යකාලීන යුරෝපයේ අප්‍රු බ්‍රහ්මාසාර් නමින් ප්‍රසිද්ධ පුද්ගලයා විශ්ව කේෂ දැනුමින් යුතුකත් විය. හෙතෙම ජෝය්තිෂ විද්‍යාවට කර තිබෙන දායකත්වය ඉතා ඉහළ ය. සමකාලීන ලේඛකයේ දක්ෂත ම ජෝය්තිෂයුදායා ලෙස ඔහු සැලකිය හැකිය. සරන්දිඩ් රජුගේ කැමැත්ත පරිදි ලක්දිව ද ඔහුගේ නම ප්‍රසිද්ධ විය. සෙරන්දිඩ් රජු අලුත උපන් ක්‍රමාරයාගේ කේන්ද්‍රය ඔහු ලවා පරික්ෂා කරවා ගත් බව සඳහන් වේ. මෙම ප්‍රධාන ලේඛම් ජෝය්තිෂයුදායාගේ උපදේශකත්වය ලබා ගන්නට ඇත්තේ පළමුවන සේන රජු යැයි දක්වන එස්.එෂ. ඉමාම් මහතා එම රජු සඳහා වර්ෂය යොදා ඇත්තේ දෙවන සේන රජුගේ වර්ෂයයි. එය මූදණ දෙශයේ හෝ ඉමාම් මහතාගේ අතපසු වීමක් ද යන්න නිශ්චිත නැත. <sup>45</sup> පළමුවන සේන (ක්‍රි.ව. 833-853) රජු යැයි අනුමාන කළත් මෙම අදහස සඳහන් කරන ජෝය්තිෂයුදායාගේ කාලය හා වඩාත් සමකාලීන විය හැක්කේ දෙවන සේන රජු (ක්‍රි.ව. 853-887) යැයි අදහස් කිරීමට ඉඩ කඩ පවති. ශ්‍රී ලංකාවේ මූලාගුවලින් හෙලිදරව් නොවන ඇතැම් පාර්ශ්වයන් පිළිබඳ අරාබි මූලාගුවලින් එලිදක්වෙන බවක් මෙම තොරතුරුවලින් පෙනී යයි. ක්‍රි.ව. 1291 දී පමණ රවික ගුලිස්පාන් (Gulistan) හෙවත් Rose Garden of Sadi of Shiraz ග්‍රන්ථයේ කථාවක ශ්‍රී ලංකාවේ දක්ෂ අක්ෂී වෛද්‍ය ක්‍රමයක් (knowledge of ophthalmology prosesse) පිළිබඳ කතාවක් ඇත. එක්තරා නීති විශාරදයෙකුට

<sup>43</sup>úia;r i|yd n,kak' H. M., Said Karachchi (ed.), *Al-Biruni Commemorative Volume, Proceedings of the International Congress held in Pakistan on the Occasion of Millenary of Abu Raihan Muhammad Ibn Ahmad al Biruni (973-1051 A.D.)*, Hamdard National Foundation, Hamdard, 1979.

<sup>44</sup> wef,lafikav¾ fcdkaiagka úiska 1827 § fmnrjdß 3 od hg;a úð; Ndr f,alii;=ud g hjk ,o ,smshl ^Despatch& mßj¾;khAlexander Jonston, "A Kufic Inscription Found in Ceylon", *Transactions of the Royal Asiatic Society of Great Britain and Ireland*, Vol. 1, Part III, London, 1827, pp. 537-548

<sup>45</sup> S.A. Imam, "Cultural Relation between Sri Lanka and Iran", in Senake Bandaranayaka et, al., (eds.), *Sri Lanka and the Silk Road of the Sea*, The Sri Lanka National Commission for UNESCO and the Central Cultural Fund, Colombo, 1990, p.176

විරැජී දියණියක් සිටි අතර විරැජී බව නිසා විවාහ කර දීම පියාට ප්‍රශ්නයක් විය. පසුව එක්තරා අන්ධ මිනිසෙකුට කැමති වී ඇය හා විවාහ විය. ඒ සමග සෙරන්දිඩි දිවයිනේ සිට ඉතා දක්ෂ අක්ෂි වෙද්‍යවරයෙකු පැමිණියේය. ඔහු අන්ධාවය තැකි කළ හැකි වෙද්‍යවරයෙක් නිසා තම බැනහුවන් ඔහුට පෙන්වා ප්‍රතිකාර නො ගන්නේ ඇයි දැයි නීති විශාරදයාගෙන් බොහෝ දෙනෙක් විමසා සිටිය හ. එවිට ඔහුගේ පිළිතුර වූයේ එසේ වූවා නම් ඔහුට දැස් පෙනීම ලැබේ මගේ දියණියන් විරැජී බව දැන ඇය හැර දමා යා හැකි බව ය.<sup>46</sup>

මෙම කථා ප්‍රච්චතෙහි වැදගත් අදහසක් වනුයේ සෙරන්දිඩිහි අක්ෂි වෙද්‍යවරයෙක් පිළිබඳ සඳහන් විය. ශ්‍රී ලංකාව මෙකල බටහිර ආසියානු රටවල් සමග පැවැති සබඳතා මෙවැනි කථා නිර්මාණය වීමෙහි ලා පසුවීම වන්නට ඇත. ඇතැම් විට ඉහත සඳහන් කළ ආකාරයට ජේජාතියුරයෙකු ශ්‍රී ලංකාවට පැමිණියා සේම ශ්‍රී ලංකාවේ අක්ෂි වෙද්‍යවරයා ද එම ප්‍රදේශවලට යන්නට ඇතැයි මෙම කථා ප්‍රවාත්තියෙන් අනුමාන කළ හැකිය. මෙකල අරාබිය සමග සංප්‍ර වෙළඳ සහ සංස්කෘතික සබඳතා පැවැති බවට පැහැදිලි සාක්ෂි පවතී. මෙට සමාන සිද්ධියක් පිළිබඳ ව මීට ඉහත දී පෙන්වා දුන් ඉඛන් ජහිරියාගේ ඉන්දියාවේ පුදුම (Marvels of India) කානියේ සර්පයන් ද්‍ර්ජ්ට කිරීමෙන් පසු රෝග සුවපත් කිරීමේ පිළිවෙත් පිළිබඳ සටහන් තබා ඇත. එහිදී ඇල් බාරක්ඡාති (al-Barkshati) නම් සෙරන්දිඩිහි මේ සම්බන්ධයෙන් ප්‍රවීන වූ දක්ෂ විශේෂයා වෙද්‍යවරයෙක් නාගයන් වර්ග 3120 ක් දැන සිටි බව සඳහන් කරයි.<sup>47</sup> මෙම ප්‍රදේශලයා ශ්‍රී ලංකාවේ වෙද්‍යවරයෙක්ද තැනෙහාත් මුස්ලිම් වෙද්‍යවරයෙක් ද යන්න නිශ්චිත තැත. එහෙත් ශ්‍රී ලංකාවේ වෙද්‍යවරයෙකුගේ නාමයක් අරාබි බසින් ව්‍යාහාර කිරීමක් යැයි සිතිමට ඉඩ කඩ පවතී. නාවිකයෙකු වූ ඉඛන් ජහිරියාර් මෙම තොරතුරු දක්වනුයේ දෙරට අතර පැවැති වාණිජ සබඳතා පිළිබඳ සටහන් තබමින් ය. ඉහතින් සඳහන් කළ සින්ඩැඩිගේ දුතු ගමනේ දී ශ්‍රී ලංකාවේ රුපු යවන ත්‍යාග අතර ද මාශයිය නාගයෙකුගේ සමක් ද අඩංගු වී තිබේ. අඩු අලි අහමද් උමාර් (Abu-Ali-Ahamad b Umar) හෙවත් ඉඛන් රුස්තා ඉස්ෆාහාන් (Ibn Rusta Isfahan) පර්සියානු ගත් කතුවරයෙකි. ඔහුගේ ඉතා ප්‍රසිද්ධ විශ්වකෝෂය වූ කිතාබ් අල් අ-ලක් අන්-නගිසා කානිය ලියන ලද්දේ ක්‍ර.ව. 903 දිය. එහි භූගෝල විද්‍යාත්මක පරිවිෂ්දයේ ශ්‍රී ලංකාවේ මාශය පැලැටි පිළිබඳව තොරතුරු දක්වීමට අමතක කොට තැත.<sup>48</sup> al-Istākhri (ක්‍ර.ව. 951) ලංකාවේ මුතු මැණික් පිළිබඳ දක්වා තිබේ.<sup>49</sup> ශ්‍රී ලංකාව පිළිබඳව පර්සියානු සම්භාව්‍ය සාහිත්‍යයේ පවා නිතර සඳහන් කරනුයේ එම ප්‍රදේශ අතර සබඳතා පැවැත්වීම හේතුවෙනි.

ඉමාම් පෙන්වා දෙන පරිදි ඉරානයේ හෆිස් (Hafiz of Shiraz ක්‍ර.ව. 1320-1389) කවියා හැර අනෙක් සියලු ම කවීන් තම කවිවල සෙරන්දිඩිහි ස්වභාවය සම්පත් පිළිබඳ ව සඳහන් කිරීමට අමතක

<sup>46</sup> Ibid., p.175

<sup>47</sup> Ibid., p.175

<sup>48</sup> *Kitāb al-a'lak an-nafisa-auctore Abu'Ali Ahmed ibn'Omar ibn Rosteh,(Book of the Rich and Costly Robes)*, *Bibliotheca Geographorum Arabicorum*, Vol. (Tome) VII, (ed. and trans.), M.J. De Goeje, Lugduni-Batavorum, Apud E.J. Brill, Leiden, 1892, p. 84

<sup>49</sup> *Al-Istākhri, Al-Masālik wa'l-Mamālik*, (ed.), De Geoje, Brill, Leiden, 1854, p. 154

තො කළ බව ය. ඉරානයේ ජාතික මට්ටමේ කවියෙකු වූ Firduksi (ක්‍රි.ව. 1020) ගේ පරසියානු සම්භාව්‍ය සාහිත්‍යයේ වැදගත් රචනාවක් වූ ඡහු තමග් (Shah Nameh) හි ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් කර ඇත.<sup>50</sup> ප්‍රසිද්ධ පරසියන් කවියෙකු වූ උන්සුරි (Unsuri - ක්‍රි.ව. 1058) විසින් සස්ති හි සුල්තාන් මොහොමද්ගේ රාජ සභාවේදී ද ශ්‍රී ලංකාව පිළිබඳ සිහිපත් කර ඇති බව කියයි.<sup>51</sup> මෙසේ දීර්ඝ ලෙස සාකච්ඡා කළ තොරතුරු අනුව පෙනී යන්නේ පුදේශ අතර සිදු වූ වාණිජ සබඳතාවලට පරිභාජිතව හෝ එම සබඳතා ඔස්සේ සංස්කෘතික සබඳතා ද පැවැති බවය. වෙවදා විද්‍යාව හා වෙනත් ගාස්ත්‍රීය විෂයන් පිළිබඳ දැනුම ඩුවමාරුවක් හෙවත් අන්තර ක්‍රියාවක් (Interaction) දෙරට අතර සිදු වූ බවත් එම සම්බන්ධතා තුළින් වාණිජ සබඳතා තහවුරු කර ගැනීමට අවශ්‍ය සුහළතාවයට අනියම් ආකාරයෙන් බලපා ඇති බවත් පෙනී යයි.

ඉඛන් බුර්දාද්බේ සහ කැපේටන් බුසාර්ග් දෙදෙනා (ක්‍රි.ව.10 වන සියවසේ දී පමණ) දක්වන පරිදි සිරාග් සහ බස්රා ඉතාමත් වැදගත් වෙළඳ වරායන් මෙන් ම ඕමාන් පුදේශයේ සෞඛාර් සහ මස්කට් ද වැදගත් වෙළඳ මධ්‍යස්ථාන ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබුණු බව ය.<sup>52</sup> හෝමියුස් වඩා ධනවත් මෙන්ම වඩා ලාභ ගෙනදෙන ස්ථාන ලෙස ද සඳහන් කරයි. ඉඛන් බුර්දාද්බේ විස්තර කළ මූහුදු මාර්ග පිළිබඳ දීර්ඝ විස්තරවලින් පැහැදිලි වන්නේ මෝසම් වැසි හාවිතයට ගෙන හිය නාවික ගමන් පිළිබඳ අදහසකි. මස්කට් සහ සෞඛාර් වරායවල සිට බටහිර ඉන්දියාව දෙසට ඔවුනු යාත්‍රා කළ අතර එය මාර්ග දෙකකින් යුත්ත විය. සින්දු පුදේශයේ වෙළඳාම් කිරීමේ ද දේශාල් පුදේශය ද දකුණු ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේදී කුලම් මාල වැදගත් වූ අයුරුදු සඳහන් කරන අතර ම එම ගමන් ශ්‍රී ලංකාව හරහා යමේදී එහි වරායන් ද වැදගත් වූ අයුරු සඳහන් කර තිබේ. කැපේටන් බුසාර්ග් දක්වන පරිදි ශ්‍රී ලංකාවේ වරායන් පසු රත්තරං භුමිය හෙවත් ජාවා සුමාත්‍රා පසු කොට දකුණු වින මූහුදින් හනොයි සහ කැන්ටන් දක්වා යා හැකි බව ය.<sup>53</sup> මෙකළ ඉස්ලාමිය වෙළඳාම් සාර්ථක වීමට ඇතැම් පුදේශවල හා වෙළඳාමට ප්‍රස්තුත වූ වාණිජ මධ්‍යස්ථානවල තිබු සාමාජික වාතාවරණය ප්‍රධාන කරුණක් විය. එක් අතකින් උමධියාද් හා අඩ්බාසිද් අධිරාජ්‍යය යටතේ මැදුපෙරදිග වූ සාර්ථක පාලනය මෙන් ම අනෙක් පසින් ඇත පෙරදිග වීනයේ වූ වාං අධිරාජ්‍යය සමයේ වෙළඳාම් දියුණු වීමත් ඉන්දියානු සාගරයේ වෙළඳාම කෙරෙහි අනෙක්නා වශයෙන් බලපාන ලදී.

<sup>50</sup> S.A. Imam, "Cultural Relation between Sri Lanka and Iran", in Senake Bandaranayaka et, al., (eds.), **Sri Lanka and the Silk Road of the Sea**, The Sri Lanka National Commission for UNESCO and the Central Cultural Fund, Colombo, 1990, p.175

<sup>51</sup> Ibid., p.175

<sup>52</sup>G.F. Hourani, **Arab Seafaring in the Indian Ocean in Ancient and Medieval Times**, Princeton University, Princeton, 1951, and Khayats, Beirut, 1963; p. 71; Andre Wink, , **Al-Hind: The Making of the Indo-Islamic World-Early Medieval India and the Expansion of Islam 7<sup>th</sup> to 11<sup>th</sup> Centuries**, Vol. 1, Oxford University Press, Delhi, 1990, p. 81

<sup>53</sup>*Buzurg Ibn Shahriyar, Kitāb ‘Ajāyab-ul-Hind or The Book of the Marvels of India*, English Translation by L. Marcel Devic, The Golden Dragon Library, London, 1928, 4

ඉහත සඳහන් කළ අඩුබකයාගේ සෙල්ලිපියට අමතරව මන්නාරම දකුණු ප්‍රදේශයේ පූලියන්තිවි නම් ස්ථානයෙන් හමු වූ අරාබි සෙල්ලිපිය ද මෙකල ශ්‍රී ලංකාව සමග පැවැති සඛධා පිළිබඳ යම් අදහසක් ලබා දීමට සමත් වෙයි. දනට මෙම ලිපිය කොළඹ ජාතික කොළඹකාගාරයේ ලියාපදිංචි දරන 24.5 7 138 20 අංක යටතේ තබා තිබේ. යාපනේ දිසාපති සිටි රු. ආරු. අයරටන් මෙම ලිපිය ප්‍රථමයෙන් අධ්‍යයනයට බඳුන් කර තිබේ. ඔහු හඳුනා ගෙන ඇති පරිදි එහි පායිය මෙසේ දක්වයි. මෙම ප්‍රශ්නයේ දෙවියන්ට ය. දෙවියන්ගේ නාමයෙන් එය දෙයාවන්ත වූ කරුණාවන්ත වූ දෙවියන්ට ම දෙමි. දෙවියෙක් නැතු. එහෙත් එහි දෙවියෙකි. ඔහු කිසිම සහායකයෙක් නොමැතිව වැඩ සිටි මහමද්තුමා දෙවියන්ගේ ඉදාධ්‍යතායෙකි. දෙවියන්වහන්සේ ආයිරවාද කරනවා පමණක් නොව ඔහුගේ පවුලට ද ආයිරවාදය කර ඔවුන් නිරතරුව ම රකි. <sup>54</sup> අහමඩ් සම්බ මහතා විසින් කයිරෝගි අල් අසාර් විශ්වවිද්‍යාලයේ ඒ සමක් මහතාගේ උදව් ඇතිව මෙම ලිපිය නැවත කියවීමට උත්සහ කළ අතර එහි කැඩී බිඳී ගිය වාක්‍ය සකසා මුළු සෙල්ලිපිය ම නැවත ඉදිරිපත් කළේය. එය මෙසේය. සියලු ප්‍රශ්නයින් අල්ලා දේවියන්ටයි. අල්ලාගේ නාමයෙන් මම පටන් ගනිමි. අල්ලා අඩියස ගැන්තෙක් නො මැතු. ඔහු එකම පුද්ගලයාය. කිසි කෙනෙකුට ඔහු හා සම විය නොහැකිය. මහමද්තුමා යනු අල්ලාගේ පණිවිඩාර දුතෙයෙකි. අල්ලා ඔහුට ආයිරවාද කරනු ලැබේවා. ඔහුගේ කරුණාව සියල්ලන්ගේ සාමය පිණිස වේවා. සියලු සත්ත්වයේ මරණයට පාතු වන්නා ඩු ය. <sup>55</sup> මෙහි ඇති අක්ෂර බැග්ච්චිවල කුරික් අක්ෂර හා ඉතාමත් සාමා බවත් එම සෙල්ලිපිය හිජ්‍රා වර්ෂ 300-400 අතර කාලයට එනම් ක්‍රි.ව. 9-10 සියවසේ අතර කාලයට අයත් විය හැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. <sup>56</sup> මෙම ලිපිය හා සමකාලීන තවත් ලිපියක් අනුරාධපුර ප්‍රත්තලම මාර්ගයෙන් හමු වී තිබේ. අවාර්ය සම්බ මහතාගේ අදහස අනුව මෙය කළීගුරික් මොරොක්කේ හාජාවෙන් ලියා ඇති අතර ක්‍රි.ව. 9-10 සියවසට අයත් විය හැකිය බව ය. <sup>57</sup>

මෙසේ අධ්‍යයනය කළ සෙල්ලිපි තුන සහිත සෞඛ්‍යන් ගල් අරාබි ජාතිකයන් මිය ගිය පසු ඒ මත සට්කරන ලද ස්මාරකයන්ය. ඇතැම් ඒවා අරාබියෙන් ම ගෙනෙන ලැදුයි සැක කළ හැකිය. මෙයින් පැරණිම සෙල්ලිපිය හා සම්බන්ධ වන පුද්ගලයා ප්‍රජකයෙකු හෝ ඉස්ලාම් ගුරුවරයෙකු බව හඳුනා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයන් මෙහි පදිංචි වී සිටි වෙළෙඳුන් ගෙන් අයෙකු විය හැකිය. මෙම අරාබි සෞඛ්‍යන් ගල්වලට අමතරව මෙකල බටහිර ආසියානු ප්‍රදේශ සමග පැවැති සඛධා තහවුරු කරන වෙනත් පුරාවිද්‍යාන්මක සාධක අතර මැටි බඳුන් සහ කාසී ද වැදගත් වේ. ඒ අනුව

<sup>54</sup> fuu ,smsfha we;s wrdi NdIdfjysu igyk bx.S%is wl=rska fhY mBj3/4;kh iIyd n,kak'Mahamed Samir, "Recent Archaeological Finds", **Moor's Islamic Cultural Home Souvenir**, 111, Colombo, 1970-76 , p. 46; Mohamad Sameer Bin Hajie Ismail Effendi, "Archaeological Evidence of Early Arabs in Ceylon", op.cit., p. 32; Somasiri Devendra, , "New Light on Some Arabic Lithic Records in Sri Lanka", **Sri Lanka and the Silk Road of the Sea**, pp. 209-219

<sup>55</sup> Somasiri Devendra, "New Light on Some Arabic Lithic Records in Sri Lanka", **Sri Lanka and the Silk Road of the Sea**, The Sri Lanka National Commission for UNESCO and the Central Cultural Fund, Colombo, 1990,pp. 209-219

<sup>56</sup> Mohamad Sameer Bin Hajie Ismail Effendi, "Archaeological Evidence of Early Arabs in Ceylon", **Moor's Islamic Cultural Home Souvenir**, Colombo, 1944-1965, pp.31-38

<sup>57</sup> Mahamed Samir, "Recent Archaeological Finds", **Moor's Islamic Cultural Home Souvenir**, 111, (Colombo, 1970-76) , p. 46

අඩ්ලාසිද් කාලීන් රාජ විඟයට අයත් කාසි වෙළගර වතුයායෙන් සහ තෙලින්ගිපත ස්ථානයෙන් කාසි කිහිපයක් සොයා ගෙන ඇතේ.<sup>58</sup> අනුරාධපුර කොළඹගාරයේ තබා ඇති රෝබින් මහතාගේ එකතුවෙහි ඇති නිරුක්ෂේවරම්වලින් හමු වූ අරාබි මැටි බඳුන් ද වැදගත්ය. මෙහි කැබලි 4 ක් දක්නට ලැබේ. එම හතරෙන් එකක් කොළඹට වන අතර එය බඳුන් අඩිය පමණක් වේ. මෙ කාලපරිවිෂේෂයට ම අයත් යැයි සැලකිය හැකි හටත් මුට්ටි ලෙස වර්ග කරන ලද අරාබි මැටි බඳුන් ද වේ. මුට්ටි ගැටිනි මෝස්තරවලින් යුතුක්ත ය. මාන්තේසිවලින් හමු වූ ලියාපදිංචි අංක. 10-6-9 මැටි බඳුන් කැබලි 9 ද මෙකල පර්සියන් ගල්ග සම්බන්ධතා සඳහා උදාහරණයේ ය. එසේ ම ලියාපදිංචි අංක. 11 -5 5 අතර මාන්තේසියවලින් හමු වූ දනට අනුරාධපුර කොළඹගාරයේ තබා ඇති මැටි බඳුන් කොටස් ද වැදගත් වේ.



මාන්තේසිවලින් හමු වූ දනට කොළඹ කොළඹගාරයේ තබා ඇති ඉස්ලාමීය මැටි බඳුන් කැබලි

මෙට අමතරව අභයගිරියෙන් හමුව මැටි බඳුන් කිහිපයක් ද මැදපෙරදිග පුද්ගලයට අයත් බව සෙයා ගෙන තිබේ. මැත කාලයේ ගාලු වරායේ සිදු කළ කැණීම මගින් අරාබි ලංකා සබඳතා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙම වරාය වැදගත් වුයේ ප්‍රශ්නයේ මධ්‍යයෙහි යුතු ය. යුරෝපීය සමයේ වඩාත් සාර්ථක ලෙස වාණිජ කටයුතු සඳහා හාවිතයට ගත් වරායකි. මෙහි කරන

<sup>58</sup> Venetia Porter, "Islamic Coins Found in Sri Lanka", op.cit., p. 225; Harun al-Rashid A.H. 170-193 (A.D.786-809) AV(gold) B.M.C. (Catalogue of Oriental Coins in the British Museum) I, No. 149, see. H.W. Codrington, **Ceylon Coins and Currency**, Memories of the Colombo Museum Series A, No. 3, Colombo, 1924, p. 157

ලද කැණීම බෙහෙවින් සාර්ථක විය. වරාය ආග්‍රිතව කෙරුණු නව පරියාක ඉදිකිරීම හෝ අලුත්වැඩියා මෙන් ම සංචර්ධන කටයුතු නිසා මූල් කාලීන එතිනාසික දත්තයන්ගේ විනාශය සිදු වී ඇත.

මෙයට සම්පූර්ණ පුරාවිද්‍යාඥයන් ගේ අවධානය යොමු වූයේ මැතක දිය. 1992 දී ගාල්ල කොටුව ලෝක උරුම ස්මාරකයක් ලෙස නම් කර තිබේ ද එහි වැදගත්තමට හේතු විය. මෙහි කැණීම කටයුතු පරියේෂණවල දී පුරෝගාමීව කටයුතු කරනු ලැබුයේ Sri Lanka Sub-Aqua Club සහ Maritime Heritage Trust ආයතනවල නියෝජිතයන් ය. මෙහි කැණීම්වල දී මැදපෙරදිග සම්භවයක් ඇති මැටි බඳුන් කැබලි 5 ක් හමු වී තිබේ. ලා කහ පාටට පුරු මේවා ජේගුවල කැබලි වේ. 8 වන සියවසින් පසුව පමණ කාලයට අයන් මේවා පර්සියන් හා රතු මුහුදු කලාපයට අයන් වේ. නමුත් ඉස්ලාමීය විදුරු බඳුන් කැබලි හමු වී නැත. මිට අමතරව විවිධ මිශ්‍ර ස්වභාවයක් ඇති මැටි බඳුන් කැබලි ද හමු වී තිබේ. ප්‍රමාණය කැබලි 9 කි. දිගු බෙල්ලක් සහිත ජේගුවල කැබලි ද වේ. (Trumpetnecked Jar) මේවා සමස්තයක් ලෙස කුඩා හා මධ්‍ය ප්‍රමාණයෙන් යුත්තය.<sup>59</sup> පර්සියන් ගල්ග් සබඳතා පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි අනාරවණය වූයේ සම්පූර්ණ කැණීම්වලිනි. එහි දී ගල්වලින් නිර්මාණය කරන ලද නැවිගරම ගල් හමු වී තිබේ. මේවා ටොන් 1 ක් පමණ බර වන අතර ඔමානයේ නිෂ්පාදනය කරන ලදායි බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. මේ සමග හමු වූ අවුරුදු 500 ක් පමණ පැරණි යැයි සැලකෙන ද්‍රවයෙන් නිර්මාණය කරන ලද නැමිගුරම ද ඉතා වැදගත්ය. මෙම ද්‍රව නැමිගුරම සහ ගල් නැමිගුරම<sup>60</sup> බොහෝමයක් හාවික කරන ලද්දේ අරාබීන් විසින් යැයි විශ්වාස කරනු ලැබේ.

ශ්‍රී ලංකාව සමග මෙසේ සබඳතා පවත්වමින් සිය වාණිජ මෙන් ම සංස්කෘතික අවශ්‍යතාවයන් ද ඉටු කර ගනු ලැබූ අරාබීනු ඉත්දීයන් සාගරයේ ප්‍රබල වාණිජ ආධිපත්‍යයක් ඇති කර ගෙන සිටියන.

<sup>59</sup>Moira Tampoe, Moira, "The Spice Island Route: Sri Lanka's Participations in Maritime Trade and the Archaeological Evidence from Mantai and Galle Harbour", **Sesquicentennial Commemorative Volume of the Royal Asiatic Society of Sri Lanka**, 1845- 1995, Colombo, 1995, pp.176-177

<sup>60</sup>[www.co.mritimelanka](http://www.co.mritimelanka)